



**මාධ්‍ය නිවේදනය**  
**කාර්මික නිෂ්පාදන දර්ශකය : 2017 නොවැම්බර්**  
**ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව**

දුරකථනය: 011 - 2147401

ෆැක්ස්: 011-2147412

2018 ජනවාරි 11

2016 වර්ෂයේ නොවැම්බර් මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2017 නොවැම්බර් මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, නිෂ්පාදන ධාරිතාවයෙහි 4.4% ක වැඩිවීමක් වාර්තා වන බව 2017 නොවැම්බර් මසට අදාළ කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් කිරීමේ නිල නිවේදනය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා ප්‍රකාශ කළේ ය. තව ද 2017 සහ 2016 යන වර්ෂ වල නොවැම්බර් මස මෙම දර්ශකය පිළිවෙලින් 108.9 ක් සහ 104.3 ක් විය.

කාර්මික නිෂ්පාදන දර්ශකය ද ඇතුළත්ව ආර්ථික දර්ශකාංක ගණනාවක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරනු ලැබේ. මෙම දත්ත ආර්ථිකයේ ප්‍රවණතා හඳුනා ගැනීමට, ආර්ථික වර්ධනය මෙහෙයවන ප්‍රධාන අංශ හඳුනා ගැනීමට, ආර්ථික ක්‍රියාකාරිත්වය ඇගයීමට, ප්‍රතිපත්ති සම්පාදනයට හා ඇගයීමට රජය මෙන්ම කර්මාන්තායතන ද භාවිත කරනු ලැබේ. ඒ අනුව නිෂ්චිත යොමු කාලයකට සාපේක්ෂව, දෙන ලද කාල පරිච්ඡේදයක දී ආර්ථිකයේ කර්මාන්ත අංශයෙහි ස්වරූපය පිළිබඳ හඳුනා ගැනීම කාර්මික නිෂ්පාදන දර්ශකය මගින් සිදු කෙරේ. තව ද මෙමගින් කර්මාන්ත අංශයේ කෙටි කාලීන වෙනස්කම් ද හඳුනා ගත හැකිය.

ඒ අනුව 2016 නොවැම්බර් මස මාසික නිෂ්පාදන ධාරිතාවයට සාපේක්ෂව 2017 නොවැම්බර් මස 'අඟුරු සහ බනිජ තෙල් පිරිපහදු කිරීමේ නිෂ්පාදන', 'පිරි සකසන ලද ලෝහ නිෂ්පාදන', සහ 'මූලික ඖෂධ නිෂ්පාදන' වල පිළිවෙලින් 26.5%, 23.6% සහ 17.0% ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වේ. 2017 නොවැම්බර් මස ආහාර නිෂ්පාදන අංශයෙහි නිෂ්පාදනය 3.4% ක වැඩිවීමක් වාර්තා වේ.

තව ද, 'බීම වර්ග නිෂ්පාදන', දැව හා ඒ ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදන' සහ 'ගෘහ භාණ්ඩ නිෂ්පාදන' වල 2016 වර්ෂයේ නොවැම්බර් මස නිෂ්පාදනයට සාපේක්ෂව පිළිවෙලින් 21.8%, 12.2% සහ 11.1% ක අඩුවීමක් වාර්තා විය.

මේ පිළිබඳව වැඩි විස්තර දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇත. ([www.statistics.gov.lk/Industries](http://www.statistics.gov.lk/Industries))

කාර්මික නිෂ්පාදන දර්ශකය (2015=100)	
මාසය / වර්ෂය	දර්ශක අගය
2016 නොවැම්බර්	104.3
2017 නොවැම්බර්	108.9
ප්‍රතිශතක වෙනස (%)	4.4